

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය  
කොළඹ

පුවත්පත් නිවේදනය

ඉන්දිය ජාතිකයන් රැගත් පස්වන විශේෂ ගුවන් යානය කොළඹ  
සිට ඉන්දියාව බලා පිටත් වේ

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දියානු ජාතිකයන් 153 දෙනෙකු රැගත් එයා ඉන්ඩියා සමාගමේ විශේෂ ගුවන් යානයක් (AI 282) 2020 ජූලි මස 8 වන දින කොළඹ සිට දිල්ලි බලා පිටත් විය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලොව පුරා විවිධ රටවල සිරව සිටින ඉන්දියානුවන් නැවතත් සිය රටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාව විසින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති විශාලතම වැඩසටහන වන 'චන්දේ භාරත්' මෙහෙයුමේ සිව්වන අදියර යටතේ මෙම ගුවන් යානය සුදානම් කර තිබිණ.

2. චන්දේ භාරත් මෙහෙයුම යටතේ ඉන්දිය ජාතිකයන් මවරටට රැගෙන යාම සඳහා වන මිලග විශේෂ ගුවන් යානාව පහත පරිදි සැලසුම් කර ඇත.

AI 0282 - කොළඹ සිට දිල්ලි 2020 ජූලි 18

3. ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මැතිතුමා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී මෙම ඉන්දිය ජාතික මගීන් හමු වූ අතර ඔවුන්ට සුරක්ෂිත ගුවන් ගමනක් ප්‍රාර්ථනා කළේය. එසේම එතුමා ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දිය ජාතිකයන් මවරටට යැවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජනතාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළේය.

4. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වීම් මත පදනම්ව මෙම ගුවන් යානා සඳහා මගී ලේඛන සකස් කෙරෙනු ඇත. මේ සඳහා සේවයෙන් ඉවත් කරන ලද සංක්‍රමණික ග්‍රම්කයන්/කම්කරුවන්, කෙටි කාලීන විසා බලපත්‍ර කල් ඉකුත් වූ අයවලුන්, හදිසි වෛද්‍ය අවශ්‍යතා ඇති අයවලුන්, ගර්භණී මව්වරුන්/ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, පවුලේ සාමාජිකයකුගේ අවමංගලයක් සඳහා ඉන්දියාවට යාමට අවශ්‍ය කරන අයවලුන් සහ

ඉන්දීය රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද විදේශ රටවල සිරව සිටින ඉන්දියානු ජාතිකයන් සිය රටට ගෙන්වා ගැනීමේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියේ දැක්වෙන පරිදි ශිෂ්‍යයන් ඇතුළු අත්‍යාවශ්‍ය අයවලුන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙනු ඇත.

5. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පැනවී තිබෙන ජාත්‍යන්තර ගුවන් ගමන් සීමා නිසා ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දියානු ජාතිකයන් නැවතත් මවරට බලා යාමට ලද අවස්ථාව පිළිබඳ සිය සතුට ප්‍රකාශ කළහ. මේ වන විට ශ්‍රී ලංකාවේ සිරව සිටි ඉන්දීය ජාතිකයන් 1600 කට අධික පිරිසක් මෙම ගුවන් යානය, 2020 මැයි මස 29, ජූනි 15, ජූනි 22 සහ ජූලි 03 වන දින පිටත් වූ විශේෂ එයා ඉන්ඩියා ගුවන් යානා, ජූනි 1 වන දින කොළඹ සිට ටුවිකොරින් වෙත පිටත් වූ ඉන්දීය නාවික හමුදාවේ ජලශ්වා නෞකාව, සහ විවිධ විශේෂිත ගුවන් යානා මගින් එරටට රැගෙන ගොස් ඇත.

6. මේ වන තෙක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී නොමැති ඉන්දීය ජාතිකයන්ට පහත ලින්ක් එක මගින් ලියාපදිංචි විය හැකිය. [https://hicolombo.gov.in/COVID\\_helpline](https://hicolombo.gov.in/COVID_helpline). ශ්‍රී ලංකාවේ සිරව සිටින ඉන්දීය ජාතිකයන්ට ඉවසීම සහගතව සිටිනා ලෙස සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍යයන්හි යාවත්කාලීන කිරීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ.

\*\*\*\*\*

කොළඹ  
ශක වර්ෂ 1942 අගධ 17  
2020 ජූලි 08